



පුරප්පාඩු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ආරක්ෂක නිලධාරී (කොන්ත්‍රාත් පදනම)

ආරක්ෂක නිලධාරී (කොන්ත්‍රාත් පදනම) මත බඳවා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචි ත්‍රිවිධ හමුදා හා පොලිසියේ සේවය කර විශ්‍රාම ගොස් ඇති නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

සුදුසුකම් :-

1. 8 ශ්‍රේණිය සමත් විය යුතුයි.
2. ක්‍රීඩා හා පොදු කටයුතු වලදී ක්‍රියාකාරී ලෙස දායක විය යුතුයි.
3. උස : අඩි 5යි අඟල් 6ට වඩා නොඅඩු විය යුතුයි.
පපුව : අඟල් 32ට වඩා නොඅඩු විය යුතුයි. (සාමාන්‍ය)
4. වයස අවුරුදු 45ට අඩු විය යුතුය.

වැටුප :- රු. 50,000.00 (මාසික ස්ථාවර)

කාල සීමාව :- වසරකි (කොන්ත්‍රාත් පදනම මත)

බඳවා ගැනීම :- සම්මුඛ පරීක්ෂණයක් මගින්.

අයදුම්පත් එවිය යුතු ආකාරය :-

- අයදුම්කරුවන් තම ජීව දත්ත තොරතුරු අතුළත් වන සේ තමන් විසින් සකස් කරගත් අයදුම්පත පහත සඳහන් සහතිකවල සහතික කළ පිටපත් සමඟ සහකාර ලේඛකාධිකාරී / අනධ්‍යයන ආයතන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට 2019.06.28 දින හෝ එදිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
 - i) පාසල හැරයාමේ සහතිකය හෝ අ.පො.ස සා/පෙළ
 - ii) උප්පැන්න සහතිකය
 - iii) ග්‍රාම නිලධාරී සහතිකය. එය ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සන තබා තිබිය යුතුයි. (මුල් පිටපත) - මාස 6 ක් ඇතුළත ලබා ගත් ඒවා විය යුතුයි.
 - iv) පොලිස් වාර්තාව (මුල් පිටපත)
 - v) ක්‍රීඩා හා අනෙකුත් සහතික
- අයදුම්පත බහා එවන කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි අයදුම් කරන තනතුර **ආරක්ෂක නිලධාරී (කොන්ත්‍රාත් පදනම)** ලෙස සඳහන් කළ යුතුය.
- අවශ්‍ය සුදුසුකම් සඳහන් නොකිරීම, අපැහැදිලිවීම හෝ අයදුම්පත් නියමිත දිනට පසුව ලැබීම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතුවේ. කිසියම් අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කල විට කුමන හේතුවක් නිසා හෝ යලි සලකා බලනු නොලැබේ.

**ලේඛකාධිකාරී,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.
2019.06.14**